

## අකුසල විතරක දුරුකොට සැපය ලබන මාවත

බ්‍යුදුහමේ සියලු අනුගාසනා සැපය ලැබීම ඉලක්ක කොට පවතී. බුදුරජාණන් වහන්සේගේ අනුගාසනා තේරුම ගත් පමණට දුකින් අත්මදී සුවසේ ජ්‍යෙන්ටීමේ අවකාශ උදාවේ. සැපය ලැබීමට නම් දුක ඇතිවන ආකාරය මැනැවින් තේරුම ගෙන එයින් වෙන්වීම අවශ්‍ය කෙරේ. ලෝකයේ බොහෝ දෙනා සැප ලබා ගැනීමේ මාවත පිළිබඳ නිවැරදිව නොදැනි. එබැවින් සැපය ලැබීම සඳහා කරන දේ තුළින් ම තව තවත් දුක වර්ධනය වේ. නිදසුන් වශයෙන් දුකින් නිදහස්ටීමේ අපේක්ෂාවෙන් සිදු කරන විවාහවීම, දරුවන් තැනීම, ගේදාර ඉඩකඩම් උපයා ගැනීම, රකිරක්ෂා කිරීම ආදිය දෙස බැලීමෙන් මේ බව වටහා ගත හැකිය. ජරා, මරණ, ව්‍යාධි ආදි දුක්වලින් නිදහස් වීමේ අදහසින් රස්කර ගන්නා මෙම රෘෂ්කර ගැනීම් අවසානයේ දුක තව තවත් වර්ධනය වේ. ගින්නක් නිවීමේ අදහසින් ගින්දර ප්‍රජා, කඩාසි, වියලි කොළ දර දමන්නාක් මෙන් දුක් ගිනි නිවීම සඳහා දුකට හේතුවන දැ ම රස් කිරීම සාමාන්‍ය ලෝකයේ ස්වභාවයයි.

මෙබදු ලෝකයක් තුළ සැබැඳූ මානසික සුවය ලැඟා කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුගාසනා ඔස්සේ තේරුම ගැනීම ප්‍රථමයෙන් වැදගත් වේ. දුකෙහි ස්වභාවයන් ඉන් නිදහස්ටීමත් පිළිබඳ සැබැඳූ අවබෝධය ලැබෙන්නේ සම්මා දිවියිය හෙවත් නිවැරදි දුක්ම ලද පමණවයි. ඒ සඳහා උන් වහන්සේගේ සඳහම් පැණිවුවය ගුවණය කිරීමත් ඇසු දහම නුවණීන් (යෝගියෙක් මනසිකාරයෙන්) මෙනෙහි කිරීමත් ඒ ඔස්සේ ක්‍රියා කිරීමත් අවශ්‍ය කෙරේ. මෙහිදී ආරම්භයෙහි කම්මස්සකතා සම්මාදිවියිය තුළින් කර්මය හා කර්මභාල පිළිබඳ අවබෝධයන් ඉන්පසු පටිච්චමුප්පාදය පදනම් කොටගත් අනිත්‍යතාව නුවණීන් මෙනෙහි කිරීමත් අවශ්‍ය කෙරේ. කර්මභාල ක්‍රියා තුළින් අකුසල කර්ම ගක්තිය ප්‍රබල කර ගැනීමත් අනිත්‍යතාව මෙනෙහි කිරීමෙන් යථාර්ථයට සාපුව මූහුණදීමේ ගක්තිය වර්ධනය කරලීමත් සිදු වේ. බොද්ධයෙන් වශයෙන් අප මෙම තුම මස්සේ ම සැපය උදා කර ගැනීමට උත්සාහ ගත යුතුව ඇත.

දුකින් නිදහස් ව තියම සැපය ලබා ගත යුතු ආකාරය පිළිබඳ බුදුරජුන්ගේ සියලු දේශනා සංක්ෂීප්ත කොට එක ගාර්ංචිකා තුළ අන්තර්ගත කොට තිබේ.

එනම්,

සඩ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පද,  
සවිත්ත පරියෝග්ධාන එත්ත බුද්ධානසාසනං. (ධම්මපද)

ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ අනුගාසනය වන මෙම ගාර්ංචිවෙන් සැබැඳූ සැපය සඳහා මාවත විස්තර කෙරේ. ඒ අනුව සියලු පවි නොකිරීමත් කුසල් වැඩිමත් සිත පිරිසිදු කිරීමත් යන අනුගාසනා තුන මූලික වශයෙන් ඉදිරිපත් කර ඇත. පවි නොකිරීමට බුදුරජුන් අනුගාසනා කරන්නේ එමගින් සිත අපිරිසිදු වී තමා වෙත දුක් වේදනා කම්කටොල පැමිණෙන බැවිනි (දුක්කේර් පාපස්ස උතිච්චයෝ). කිසියම් අවස්ථාවක සිතට දුකක් පැමිණෙන නම් ඒ අවස්ථාවහි සිතෙහි ලෝහ, ද්වේග, මෝහ යන අකුසල විතරක ක්‍රියාත්මක වේ. ඒ සමග අයෝගියෙක් මනසිකාරය හෙවත් අනුවණීන් මෙනෙහි කිරීම නමැති අකුසල ස්වභාවය ද පවතී. එනම් දුක එන ආකාරයට සිතන වැරදි සහගත වින්තනයයි. සිත දුකින් මිද්වීමට නම් යෝගියෙක් මනසිකාරයෙන් යුතුව මෙම ලෝහාදී අකුසල විතරක දුරුවන ආකාරයට සිත පවත්වා ගැනීම අවශ්‍ය කෙරේ.

සිතෙහි සතුට පැහැර ගන්නා පාඨී, අකුසල සිතිවිලි පැමිණී විට එයින් සිත මුදවා අකුසල් දුරුවන අයුරින් සිත පිහිටුවා ගත යුතු ආකාර පහක් පිළිබඳව විතරක සණ්ධාන සූත්‍රයෙහි ම.නි.I. බුජති. 300 පිට සඳහන් වේ.

**1. අක්ස්ස්විතක්ක :-** සිතට ලෝහ, ද්වේග, මෝහ යන අකුසල විතරක පැමිණී විට රේට ප්‍රතිචිරුද්ධ සිතිවිල්ලකින් එම අකුසල් සිතිවිලි දුරුකිරීම මෙමගින් සිදු කෙරේ. නිදසුනක් වශයෙන් ලෝහයක් පැමිණී විට පරිත්‍යාග (අත්හැරීම) සිතිවිල්ලකින් ද ද්වේගයක් පැමිණී විට මෙත්හි සිතිවිල්ලකින් ද මෝහය ඇති විට ප්‍රඟාවෙන් ද වශයෙන් අකුසල් දුරුකිරීම මෙම කුමයෙන් විස්තර වේ. වඩු කාර්මිකයෙක් තම භාණ්ඩ සඳහාමේ දී ලියක ඇණයක් ඉවත් කිරීමේ දී වෙනත් ඇණයකින් එයට ගසා කළින් ඇණය ඉවත් කරන්නාක් මෙන් කුසල සිතිවිල්ලකින් අකුසල සිතිවිල්ල දුරුකිරීම 'අක්ස්ස්විතක්ක' යන්නෙන් අදහස් වේ.

**2. ආදිනව :-** සිතට ලෝහ, ද්වේග, මෝහ යන අකුසල සිතිවිලි පැමිණී විට එමගින් තම සිතට කයට ඇතිවන අදිනව පක්ෂය සිහිකොට එම සිතිවිලි දුරු කිරීම මෙම කුමයෙන් සිදු වේ. තම සිතෙහි අකුසල සිතිවිලි ඇතිවිට සිත අපිරිසිදු වීම හේතුවෙන් සිතට අසහනය, දුක, පිඩිනය, අසතුට වැඩි වේ. එමගින් තම මානසික සුවය තැනි වන අතර කායික වශයෙන් ද මහත් අපහසුතාවකට පත් වේ. මෙලෙස අකුසල සිතිවිලිවල පවත්නා ආදිනව සලකා ඒවා ඉක්මනින් සිතින් දුරුකොට සිත නිදහස්ව තබා ගැනීමට අප බුද්ධිමත් විය යුතුය. යම් තරුණයෙක් හෝ තරුණීයක් නා පිරිසිදු වී අලංකාර ඇදුම් ඇද සුවඳවිලුවුන් ගල්වා ඇති විටෙක කිසියම් මල සතුවගේ කුණු වූ මල කුණක් තමාගේ කරට දූමුවහාත් මහත් පිළිකුළකට, අප්‍රසාදයකට පත් වන්නේ යම් සේ ද එසේ ම තම සිතට අපිරිසිදු සිතිවිලි පැමිණී විට එම අයහපත් සිතිවිලි පිළිබඳ බියක්, පිළිකුළක්, අප්‍රසාදයක් ඇති කරගෙන වහා එම සිතිවිලිවලින් සිත මුදවා ගැනීමට අප නිතර සැලකිලිමත් විය යුතුය.

**3. අසති :-** සිතට ලෝහ, ද්වේග, මෝහ යන අකුසල සිතිවිලි පැමිණී විට එම අයහපත් සිතිවිලි සිහි නොකර සිටීම මෙම පියවරෙහි ලක්ෂණයයි. අකුසල සිතිවිලි දිගින් දිගටම සිහි කළහාත් ඒවා තවදුරටත් වර්ධනය වී සිත වඩා වඩාත් අපිරිසිදු වේ. අකුසලය ප්‍රබල වේ. එමනිසා එවැනි සිතිවිලි පැමිණී විට වහා එය නොසිතීමට ක්‍රියා කළ යුතුය. මේ සඳහා දැඩි අවදානයක් මෙන් ම සිහිනුවනක් අවශ්‍ය වේ. ඒ සඳහා අප දක්ෂ විය යුතුය.

**4. විතක්කමුලහේද :-** සිතට ලෝහ, ද්වේග, මෝහ යන අකුසල සිතිවිලි පැමිණී විට ඒ සිතිවිල්ලේ මුලට ම ගාස් එහි ස්වභාවය වටහා ගෙන එහි නිසරුබව තේරුම් ගැනීමෙන් එම සිතිවිලි දුරු කිරීම මෙහි දී සිදු වේ. ලෝහයක් සිතට එන්නේ සුහ අරමුණක් සමග අයෝනිසේෂ් මනසිකාරය ඇති විටයි. ද්වේගය භට ගන්නේ පරිස / අසුහ අරමුණක් සමග අයෝනිසේෂ්මනිසාකාරය ඇති විටයි. ලෝහයක් ඇති විට තමා ලෝහ කළ දෙයෙහි පවත්නා යථා ස්වභාවයත් ද්වේගයක් ඇති විට එම ද්වේගය භටගත් දෙයෙහි පවත්නා තීර්ප්තක බවක් තේරුම් ගැනීම කුළින් එම අකුසල විතරකවලින් සිත මුදවා ගැනීම මෙම පියවරෙන් සිදු කෙරේ.

**5. අහිනිග්ගණ්ඩන :-** සිතට ලෝහ, ද්වේග, මෝහ යන අකුසල සිතිවිලි පැමිණී විට දැඩි විරයයකින් තම දිව දක් අතර සිරකර ගනීමෙන් හෝ බලවත් උත්සාහයකින් එම සිතිවිලි දුරුවන තෙක් නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කිරීම මෙහිදී සිදු වේ.

මෙලෙස අකුසල සිතිවිලි දුරුවන අයුරින් සිත පාලනය කර ගැනීම සඳහා මතා ධර්මයානයක්, මෙන් ම සිහිනුවනක් සහ යෝනිසේෂ්මනසිකාරයක් අවශ්‍ය කෙරේ. ඉහත සඳහන් පරිදි සිත පාලනය කර ගැනීමට යමකු දක්ෂ වුවහාත් ඕනෑම විෂම පරිසරයක් තුළ තමා කැමැති ලෙස සිත වසගකාට ගෙන මානසික අසහනයෙන් නොරව සුවසේ ජ්වත් විමට අවස්ථාව උදා වේ. කටු සහිත ලෝකය තුළ කටු නොඇශ්‍ය වාසය කිරීමට හැකියාව ලැබේ.

ලොව බොහෝ දෙනා නිබදව වාසය කරන්නේ රාග, ද්වේග, මෝහ සහිතවයි. බුදුහම ගුවණය කළ සත්පුරුෂයන් වන අප මේ බව තේරුම් ගෙන මෙම විෂය ලෝකය තුළ හැකිතාක් නොගැරී, තම

සිත අපිරිසිදු කර නොගෙන වාසය කිරීමට දක්ෂ විය යුතු ය. ධම්මපදයෙහි සූඩ වග්ගයෙහි මිට අදාළ අසුභ්‍යාසනා රසක් ඇතුළත් වේ. ඒ අනුව

**පුසුබං වත ජ්වාම චෝරිනේසු අචෝරිනෝ,  
චෝරිනේසු මනුස්සේසු විහරාම අචෝරිනෝ.**

වෙර කරන්නවුන් අතරෙහි අවෙලටි අපි සුවසේ වෙසෙමු. වෙර කරන මිනිසුන් අතර අවෙලටි වෙසෙමු.

**පුසුබං වත ජ්වාම ආතුරේසු අනාතුරා,  
ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා.**

රාගාදී කෙලෙස්වලින් ආතුර වූ ලොව අපි ඒකාන්තයෙන් අනාතුරව සුවසේ වෙසෙමු. කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් අතරෙහි අනාතුරව වෙසෙමු.

**පුසුබං වත ජ්වාම උස්සේකේසු මනුස්සේකා,  
උස්සේකේසු මනුස්සේසු විහරාම මනුස්සේකා.**

පංචකාම සුවය සෙවීමෙහි උත්සාහවත්ව වෙසෙන ලේකයෙහි අපි ඒකාන්තයෙන් රට උත්සාහවත් නොවී සුවසේ වෙසෙමු. පංචකාම සුවය සෙවීමෙහි නිතර උත්සාහවත් ව වෙසෙන මිනිසුන් අතරෙහි අපි රට උත්සාහවත් නොවී වෙසෙමු.

**පුසුබං වත ජ්වාම යෙසං නො නත් කිස්ද්වනා,  
කිතිහක්බා භවිස්සාම දේවා ආහස්සරා යරා.**

යම්බදු වූ අපට රාගාදී කෙලෙස් පළිබේදයක් නැත්ත ඒකාන්තයෙන් අපි සුවසේ වෙසෙමු. ආහස්සර දෙවියන් මෙන් ප්‍රිති සුවය මනුහවකාට වෙසෙමු.

මෙලෙස මානසික සුවය උදෙසා එක් අතකින් අකුසලයෙන්, පාපයෙන් වෙන් විය යුතු අතර අනින් අනින් කුසල් වැඩිම ද කළ යුතු ය. ඒ අනුව පිරිසිදු සිතින් යුතුව දාන, දිල, භාවනා යන ත්‍රිවිධ ප්‍රණාශ ත්‍රියාවන්හි නිරත වීම ද අවශ්‍ය කෙරේ.

දානය මගින් සිදු කෙරෙන්නේ අප සන්තක දැ අන් අයගේ යහපත උදෙසා පරිත්‍යාග කිරීමයි. මෙම ත්‍රිවිධ මට්ටම්වලින් සම්පූර්ණ කර ගත හැක. ඒ අතර ආමිස, දාන, අහය දාන, ධරුම දාන වශයෙන් මෙහි ප්‍රධාන ප්‍රහේද තුනකි. අප කැම අනුහව කොට නිමවා ඉදුල් භාර්තාය සේදීමේ දී එහි ඉතිරිව පවත්නා ඉදුල් ටික කිසියම් සතෙකුට ආහාරයක් වේවා යන පැතුමෙන් සේදුයි නම් එය ද කුසලයකි. එතැනින් ආරම්භ වන දානය සාමාන්‍ය මිනිසුන්ගේ පටන් බුදුරජාණන් වහන්සේ දක්වා විවිධ මට්ටම්වලින් සම්පූර්ණ කර ගත හැක. මහා සංස රත්නය උදෙසා පිරිනමන දානය සුවිශේෂී ආනිසංසදායි පින්තම් ලෙස බුදුදහමෙහි දක්වේ. අහය දාන යනු මරණයට කැප වී සිටින ජ්වීන් ඉන් මුද්‍රාලිමයි. ධරුම දාන යනු බුදුවරයකුගේ උතුම සදහම් පත්‍රිවූය ඇසීමට කියැවීමට අන් අයට අවස්ථාව සලසාදීමයි. සියලු දාන අතර ධරුමදානය ඉහළම ආනිසංසදායි දානය ලෙස සැලකේ. සියලු යනු තම කායික වාවසික සංවරයයි. තම කය වවනය දෙකින් වැරදී අඩුපාඩු නොවන ලෙසන් එමගින් ලොවට උපරිම යහපත සිදුවන ලෙසන් ක්‍රියා කිරීම සිලයේ ස්වභාවයයි. භාවනාව යනු තම මනස කිසියම් කමටහනක් ඔස්සේ පුරුෂ ප්‍රහුණු කිරීමයි. එමගින් විසිර පවත්නා සිත එක කුසල අරමුණක යලි යලි පුගුණ කිරීමෙන් සිතෙහි එකග බව දියුණු කිරීමයි. එමගින් තම සිත උපරිම කුසලයක පවත්වා ගනිමින් බාහිර අරමුණුවලින් සිත කම්පාවට පත් නොව ලෙස පවත්වා ගැනීමේ හැකියාව ඇති කර ගනී. භාවනාවෙන් දියුණු නැති මනස නිතර ඇස, කන, නාසය, දිව, ගරිරය යන ඉනුදියවලට අවනාතව එහි දාසයන් මෙන් කටයුතු කරන අතර භාවනාවෙන් දියුණු මනසක් සහිත පුද්ගලයා බාහිර අරමුණුවලින් කම්පාවට පත් නොවනු ඇති. මෙහි ආරම්භයෙහි මෙමත් භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසනි භාවනාව ආදි කමටහනක් ඔස්සේ ක්‍රමයෙන් දියුණු කළ යුතු ව පවති. භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් සිල්වත් බවත් ඉනුදිය සංවරයන් බෙහෙවින් උපකාරවත් වේ.

මෙමලෙස පින්කම් කිරීම බුදුදහමෙහි දක්වා ඇත්තේ සිත අලංකාරවත් කරන දෙයක් වශයෙනි. පින් රස් කර ගැනීම සැප රස්කිරීමක් වශයෙන් දක්වා ඇත්තේ එබැවිනි (සුඩා ප්‍රක්ෂේපස්ස උච්චිවයෝ). එබැවින් පිනට බිය නොවන ලෙසත් (මා ප්‍රක්ෂේපස්ස භායි) පින සුළු කොට නොසලක ලෙසත් (මාවමක්සේප ප්‍රක්ෂේපස්ස න ම කං ආගමිස්සති) පින නිතර නිතර සිදු කරන ලෙසත් (කයිරා තේ කං ප්‍රනජ්ප්‍රන) බුදුදහමින් නිබදව අනුගාසනා කෙරේ. පින් සිදු කර ගැනීමේ ද තම සිත ආධ්‍යාත්මික වශයෙන් උසස් මට්ටමක පවතින අතර පින්කම් කිරීමෙන් පසුව ද ඒ ගැන සිතන වාරයක් පාසා සිතෙහි බලවත් ප්‍රීතියක් හටගනී. එවිට සිතට පීඩා ගෙන දෙන අකුසලයන්ගෙන් සිත මිදෙන අතර සිතෙහි සතුව බොහෝ කාලයක් පවත්වා ගැනීමට අවස්ථාව උදාවේ. තව ද අතිත කර්මවල විපාක වශයෙන් කිසියම් අයහපතක් තම ජීවිතයට එළුම්මට ඇත්තෙනම් මෙම කුසලයෙහි ආනිසංස හේතුවෙන් එම අකුසල විපාක සැහෙන පමණකට යටපත් කර ගැනීමේ හැකියාව උදාවේ. වලාකුලෙන් නික්මෙන ප්‍රන්සද මෙන් ජ්විතයේ අදුරු පවත් දුරුවී සතුව සඳ කිරණ තම ජීවිතය පුරා විහිදී යයි.

පින්දහම් කිරීමේ ද අප බොහෝ විට තම ජීවිතය හැම අතින් ම සඳුක අවස්ථාවන්හි දී ඒවා සිදු කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එනම් ධන බානාය, පහසුකම්, විවේචනය ආදි බෙහෙවින් ඇති විට පින්කම් කිරීමට බලා සිටියි. ඇතැම් විට ජීවිතයෙහි දුක් කරදර දූෂ්කරතා ඇති සමයන්හි පින්කම්වලින් ඇත්තේ සිටීම ස්වභාවයයි. එහෙත් මෙහිදී තෝරුම් ගත යුතු වැදගත් කරුණක් වන්නේ ජීවිතයෙහි සඳුක සමයන්හි සිදු කරන පින්කම්වලට වඩා ඉතා ම දූෂ්කර වකවානුවල සිදු කරන පින්කම්වල ආනිසංස වැඩි බවයි. එය ජීවිතයෙහි බොහෝ කළක් මතකයෙහි රදී පවත්නා අතර සිතෙහි ප්‍රබල ආධ්‍යාත්මික ගක්තියක් එමගින් ඒකරායි වේ. තම ධනාත්මක පොරුෂය බෙහෙවින් උසස් තලයකට පත්වේ.

අද අප මෙබදු ව්‍යසනාවන්ත මිනිස ජීවිතයක් ගත කරන්නේ අතිතයෙහි කරන ලද මහග කුසල්වල ආනිසංස වශයෙනි. ගතවන මොහොතක් පාසා එම කුසලය වැය වන බැවින් රට නොදෙවෙහි අයුරින් යළි යුතින් කුසලයෙන් ගක්තිමත් වීම අවශ්‍ය කෙරේ. එහි ආනිසංස මරණීන් මතු නොව මේ ජීවිතය තුළදී ම අත්විදීමට අවස්ථාව ලැබේම මෙහි පවත්නා සුවිශ්චත්වයයි.

සැපය ගැන කරුණු සාකච්ඡා කිරීමේ ද යමකට මෙලොව දී ලැබිය හැකි සැප හතරක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වේ. එනම්,

- 1. අත්තී සුඩ -** තමන් දැනැම් ව යමක් උපයා ගැනීමෙන් යමක් තමන් සතුකර ගැනීමෙන් ඇති කර ගන්නා සතුවයි. ආර්ථිකයෙන් ගක්තිමත් වීමට බුදුදහමින් නිතර බෙරෙයයවත් කොට ඇත. එම ධනය දැනුමින් සෙමෙන් උපයා ගැනීමේ වැදගත්කම අවධාරණය කොට තිබේ.
- 2. හේශග සුඩ -** තමන් දැනැම් ව ඉපැයු ධනය පරිහේග කිරීමෙන් ලබන සුව හේශග සුඩයයි. ධනය ඇති බව මෙන් ම ඇති ධනය පරිහරණය කිරීම ද සුඩයක් වශයෙන් බුදුදහමෙහි සඳහන් වේ.
- 3. අණන සුඩ -** ගය නොවී ජ්වත් වීම ද සැපයක් ලෙස දැක්වේ. තමන් සතු ආර්ථික ගක්තියට සරිලන ලෙස විද්‍යම් කරමින් ගය නැති ජීවිතයක් ගත කිරීම තම මනසට සුවයකි.
- 4. අනවැජ්ස සුඩ -** නිවැරදි ජීවිතයක් ගත කිරීමෙන් තම නිවැරදි දිවිපෙවෙත ගැන සිහිපත් කිරීමේ ද ඇති වන සුවය අනවැජ්ස සුඩ නම් වේ.

එම් අතර මවට සැලකීම, පියාට සැලකීම සැපය ලැබීමේ හේතුවක් වශයෙන් දක්වා තිබේ (සුඩ මත්තෙනයනා ලෝකේ අත්තී පෙන්තෙනයනා සුඩා).

තවද ආර්ය වහන්සේලා දැකීමත් උන් වහන්සේලා ඇසුරු කොට ජ්වත් වීමත් සුවයකි. අප ධර්ම මාරුගයෙහි ඉදිරියට යන් ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදිමක් ගුද්ධාවක් හටගනී. බුදුරජාණන් වහන්සේ සමග තමා නිබදව වෙශයන්නෙකු බවට පත්වේ. ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගනිත් ම තමා ධර්මය ඇසුරු කරන්නෙක් මෙන් ම ධර්මය සමග ජීවත් වෙන්නෙක් බවට පත් වේ. එම අතර ආර්යයන් වහන්සේලාගේ ගුණ සිහිකරමින් මගලිලාභී උතුමන් සමග තමා ජීවත් වන්නකු බවට පත්වේ. තමාට දිනකට වැඩිපුර වාර

ගණනක් තෙරුවන සිහිපත් වන අතර තම මානසික දුක් පීඩා දුරු ව බලවත් ප්‍රිතියකින් වාසය කිරීමේ අවස්ථාව උදාවේ.

ඉහතින් සඳහන් කළ සැපයන් ලොකික සැප වශයෙන් සැලකේ. එම සැපත බොහෝ විට රඳා පවත්නේ බාහිර කරුණු මතයි. එබැවින් එය ඕනෑම මාධ්‍යාතක වෙනස්වීමට අවකාශ පවතී. එය ස්ථාවර සැපතක් නොවන අතර එය පැහැර ගැනීමට අන්‍යතාව අවකාශ පවතී. මෙහුද තත්ත්වයක් මත වඩාත් ස්ථාවර සුවයක් ලබා ගැනීමට බුදුදහමින් අනුගාසනා කෙරේ. ලෝකයේතර සුවය නමින් හඳුන්වන මෙම සුවය ලෝකය පිළිබඳ යථාර්ථය මැනැවීන් ප්‍රත්‍යක්ෂ කොට ලෝකයෙන් එතෙර විම ඉලක්ක කොට මග පෙන්වන්නකි.

සැප හෝ දුක් වේදනාවක් අපට ලැබේමේදී සිදුවන යථාර්ථය පිළිබඳ බුදුදහමින් පැහැදිලිව විස්තර වේ. අප යම් දුකක් හෝ සැපයක් ලැබේම සිදු වන්නේ ඇසින් රුප දුකීමෙන් හෝ කණින් ගබඳ ඇසීමෙන් හෝ නාසයෙන් ගඳ - සුවද දුනීමෙන් හෝ දිවෙන් රස විදීමෙන් හෝ ගරිරයෙන් පහස ලැබේමෙන් හෝ මනසට ධර්මාලම්බන ස්පර්ශ වීමෙනි. ඒ අනුව වේදනාවට ආසන්නතම හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට හේතුව සළායතන (අැස, කන නාසාදී ඉන්දිය හයයි) යි. සළායතනයට හේතුව නාමරුපයි. නාමරුපයට හේතුව වික්ෂ්‍යාණයට හේතුව අවිදාවයි. ඒ අනුව අප යම් සැපයක් හෝ දුකක් විදීමේ දී එහි මූල හේතුව වන්නේ අවිදාවයි. අතිත හේතුවට ලැබුණු එලයක් වන ඇස, රුපය හා වික්ෂ්‍යාණය වර්තමාන මාධ්‍යාත්මක හට ගැනීමේ දී එහි යථා ස්වභාවය නොද්නා හේතුවෙන් තමා විදින සුවය බාහිරෙන් ලැබෙන දෙයක් සේ සලකා සංඛාර උපද්‍රවා ගනී. එහෙත් යථාර්ථ වශයෙන් සිදු වන්නේ තම කර්මයට අනුරුපව යම් වේදනාවක් හටගෙන ඒ මාධ්‍යාත්මක ම නිරුද්ධ වීමයි. මෙය නොද්නා හේතුවෙන් නිරුද්ධ බූ වේදනාව යළි යළින් උපද්‍රවා ගනීමින් එය නිත්‍ය, සැප, සුඩා, ආත්ම වශයෙන් ගැනීමෙන් දුක වර්ධනය වේ. ඇස-රුප හේතුවෙන් යම් වේදනාවක් හට ගැනීමේ දී සිදුවන්නේ ඇස, රුපය, වක්ඩු වික්ෂ්‍යාණය, වක්ඩු සම්භ්ස්සය, වක්ඩු සම්භ්ස්සජා වේදනා, රුප සක්ෂ්‍යාදා, රුප තණ්ඩා, රුප විතක්ක, රුප විවාර ආදි වශයෙන් ක්ෂේත්‍රීකව හටගන්නා හේතු රසක එකතුවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් කිසියම් වේදනාවක් උපදී. එය ක්ෂේත්‍රීකව හටගෙන ක්ෂේත්‍රීකව නිරුද්ධ වේ. එහෙත් අප කුළු පවත්නා අවිදාව හේතුවෙන් නිරුද්ධ බූ එම වේදනාව මෙනෝමයෙන් නැවත උපද්‍රවා ගෙන එය මම ය, මාගේ ය වශයෙන් ගැනීමෙන් එහි ඇලී ගැලී සිටිමින් දුක් වේදනාවහි දුක් විදී. උපේක්ෂා වේදනාවහි මුලාවට පත්වේ. සැප වේදනාව දිගින් දිගට ම පවත්වා ගැනීමට නොහැකි වීමෙන් එය වෙනස් වීමේ දී එමගින් ද දුකට පත්වේ. මේ ස්වභාවය උරම ගුවනෙයෙන් තෙරුම් ගත් තුවනුගැනී තැනැත්තා එය වින්තාමය වශයෙන් නැවත නැවත් තුවනීන් මෙනෙහි කරයි. ඒ අතර සමථ විද්‍රෝෂනා හාවනා වඩුමින් වේදනාවහි යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වුවහොත් බාහිර කිසිදු අරමුණකින් සිත්පිඩා ඇති නොවන පරිදී ස්ථාවර ආධ්‍යාත්මික ගක්තියක් උපද්‍රවා ගැනීමට හැකි වනු ඇත. එමගින් සිතෙහි පවතින සක්කාය දිවිධිය ආදි සංයෝජන යළි ඇති නොවන පරිදී දුරු වීමෙන් විමුක්ති සුවය කරා ගමන් කිරීමේ අවස්ථාව උදාවේ.

ඒ සඳහා හාවනාව කුළුන් ලබන මානසික සංවරය එකගතව බෙහෙවින් උපාකාරී වේ. සමථ හාවනා කුළුන් සිත එකග කර ගැනීමත් එලෙස එකග කළ මනසින් පටිච්ච්‍යමුල්පාදය පදනම් කොටගත් අනිත්‍ය, දුක්ඩා, අනාත්ම යන ත්‍රිලක්ෂණය දුනීම සංඛ්‍යාත අවබෝධයත් ස්ථාවර මානසික එකාග්‍රතාවක් සඳහා අවශ්‍ය වේ. මේ සියලු ත්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වශයෙන් ගුද්ධා, වීරය, සති, සමාධි, ප්‍රජා යන ඉන්දිය උරම වර්ධනය වේ. එනම් සතිමත් බවින් හා ප්‍රජාවහි මෙම්ති සහගත උසස් මානසික ප්‍රිතියක් සහිතව විසිමට හැකි වීමයි. ‘නිබ්බානං පරමං සුඩාං’ යනුවෙන් දුක්වෙන පරිදී උතුම් ම සුවය ලෙස බුදුදහමින් අගය කරන්නේ මෙම සුවයයි. ඒ සඳහා අප සතු කායික, මානසික සියලු ගක්තින් උපරිම වශයෙන් කැප කිරීම අවශ්‍ය කෙරේ. අප ලද අතිය දුර්ලභ මේ උතුම් බුද්ධේස්ථානයෙන්